

ලේඛන අංකය සහ දිනය  
Application No. and Date

102  
2014 05 01



ලියවිලි කිරීමේ අංක 122  
Reg. No. 122/Registration B 122  
(2 B 3\* e.d. 15" x 2 1/2" S., T. & E.) 5/70

අනුක්‍රම අංකය  
Serial No.

No. 000727

ශ්‍රී ලංකා/இலங்கை/CEYLON

විවාහ සහතික පත්‍රය

சலிமானி சாட்சிப்பத்திரம்  
CERTIFICATE OF MARRIAGE

දිස්ත්‍රික්කය  
District

කොළඹ

කොට්ඨාශය  
Division

බලනගමන/බලනගමන  
5301

1. පුරුෂ පක්ෂය/ගරුකරු/Male Party	ස්ත්‍රී පක්ෂය/බලනගමන/Female Party
ලලනමගේ මුනිරු හිමසිරි වික්‍රමසිංහ	හෙබ් වික්කරගේ හේමලා හිමසිරිකා ජයවර්ධන
විසි හයවැනි	විසි හයවැනි
අවවාසය	අවවාසය
බුද්ධ ජයවර්ධන විද්‍යාලීය විද්‍යාලීය	රජයේ ගෘහ විද්‍යාලීය
අප්‍රේමපුරය	අප්‍රේමපුරය
ලලනමගේ සිංහලාක්ෂි	හෙබ් වික්කරගේ හේමලා ජයවර්ධන
විද්‍යාලීය ඉගැන්වුම්	විද්‍යාලීය
ඒ. ජයවර්ධන	බලනගමන
බලනගමන	බලනගමන

වර්ෂ 2014 ඔක්තෝබර් මස 01 වන දින (නොහොත් මා ඉදිරිපිට) විවාහ සිදුකරන ලදී.  
19 වන දින 2014 ඔක්තෝබර් මස 01 වන දින (නොහොත් මා ඉදිරිපිට) විවාහ සිදුකරන ලදී.  
Solemnized by me (or in my presence) this day of 19

අත්සන/කලේ ඒ. ජයවර්ධන  
Registrar (or) Minister (as the case may be).

මෙහි පහත නම් සඳහන් වෙන සාක්ෂි ඉදිරිපිට මේ විවාහය අප දෙදෙනා අතර සිදුකරන ලදී.  
This marriage was solemnized between us in the presence of—

- සාක්ෂිකාරයාගේ අත්සන  
Signature of Witness  
අත්සන/කලේ  
අත්සන/කලේ
- සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, නිලය නොහොත් කරුණු සහ පදිංචි ස්ථානය  
Name in full, Rank or Profession and Residence of Witness  
අත්සන/කලේ  
අත්සන/කලේ
- සාක්ෂිකාරයාගේ අත්සන  
Signature of Witness  
අත්සන/කලේ  
අත්සන/කලේ
- සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, නිලය නොහොත් කරුණු සහ පදිංචි ස්ථානය  
Name in full, Rank or Profession and Residence of Witness  
අත්සන/කලේ  
අත්සන/කලේ

මා ඉදිරිපිට අත්සන් කරන ලදී  
Signed before me  
අත්සන/කලේ  
අත්සන/කලේ  
Registrar (or) Minister.  
(S.S.S./G.P.A./P.T.O.)



\*ඉහත සඳහන් වනුයේ දේවභෞතික විධි (හෝ ඉදිරිපිටදී) සිදුකරන ලද විවාහයක් පිළිබඳව විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාවෙන් (112 වැනි පරිච්ඡේදයේ) 34 වැනි වගන්තිය යටතේ සපයන ලද අංක දරණ වාර්තාවේ සත්‍ය පිටපතක් බව මට සහතික කරමි.

\*මෙහිදී සඳහන් කර ඇත්තේ (සාමාන්‍ය වශයෙන්) නිවාහයට පත්වනු ලබන අයගේ (112 හි ඇති විධානවලට) සම්පූර්ණව පිටපත් කළ පිටපතක් බවයි. එහෙයින් මෙහි ඇති විධානවලට අනුකූලව කටයුතු කළ යුතුය. මෙහි ඇති විධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

\* I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112), of a Marriage solemnized by (or in the presence of) \_\_\_\_\_, Minister,

දිනය }  
 දිනය }  
 Date of entry in District Registrar's Register }

දිනය }  
 දිනය }  
 District Registrar.

ඉහත සඳහන් වනුයේ මෙම කාර්යාලයේ කැන්පන් කර ඇති විවාහ ලේඛනයක සත්‍ය පිටපතක් බව මට මෙහිදී සහතික කරමි. මෙහි ඇති විධානවලට අනුකූලව කටයුතු කළ යුතුය. මෙහි ඇති විධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.

I do hereby certify that the foregoing is a true copy of a Marriage registration entry filed of record in this office.

දිනය }  
 දිනය }  
 Date of entry in District Registrar's Office./Registrar-General's Office.

දිනය }  
 දිනය }  
 Addl. District Registrar/Asst. Registrar-General.

දිනය }  
 දිනය }  
 Date } ..... 07/11/2021

දිනය }  
 දිනය }  
 Date } ..... 07/11/2021

විවාහ කරනු ලබන දිනය :  
 සහභාගී වන දිනය :  
 පවුල :  
 අත්සන :

\* දේවභෞතික විධි සිදුකරන ලද විවාහයක් සටහන් කිරීමේදී පමණක් සම්පූර්ණ කළ යුතුයි.  
 \* To be filled up only when entering a Marriage solemnized by a Minister.

ව 45103 ම ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

සරය විවෘත

විවාහ කරනු ලබන දිනය :  
 සහභාගී වන දිනය :  
 පවුල :  
 අත්සන :

විවාහ කරනු ලබන දිනය :  
 සහභාගී වන දිනය :  
 පවුල :  
 අත්සන :

සාම විධිකරු  
 වී.සී. ධර්මසේන  
 අදාල පොත  
 දේවාලේගම  
 07/11/2021